

අනුරාධපුර පැරණි යෝධ ඇල ආග්‍රිත ජල කළමනාකරණය පිළිබඳ  
අධ්‍යයනයක්

ଆචාර්ය කේ. එම්. ඇලෙක්සැන්ඩර්<sup>1</sup>, ආචාර්ය ගාමිණී රණසිංහ<sup>2</sup>

එච්. එච්. අයෝක කරුණාරත්න<sup>3</sup>

### සාරාංශය

අනුරාධපුර පැරණි යෝධ ඇල වාරි කරමාන්තයේ විශිෂ්ට වූ වාරි ගිල්පිය ක්‍රාණය පිළිබඳ කරන ඇල මාර්ගයක් ලෙස හඳුනාගත හැකිය. විවිධ තාක්ෂණික අංග ඔස්සේ වර්ධනය වූ වාරි කරමාන්ත හා ජනාධාරී අතර ඇත්තේ අනෙක්නා බැඳීමකි. විෂම වූ තුම් දුරුනයක් ඔස්සේ ගළායන යෝධ ඇල නිර්මාණ තාක්ෂණය තුළින් ජල කළමනාකරණය කෙසේ සිදු විද යන්න විමුළුමට බදුන් කරයි. මෙහි ප්‍රධාන ජල මූලාශ්‍යන් දෙක වන කළා වැව හා තිසා වැව විෂම වූ තුළෝලිය පසුබිමක් තුළ ස්ථානගත වේ. පැරණි වාරි ගිල්පින් එවැනි තු විෂමතාවයක් සහිත ප්‍රදේශයන් හරහා යෝධ ඇල නිර්මාණය කිරීමේ දී විශිෂ්ට වූ වාරි තාක්ෂණික ගිල්පිය කුමවේදයන් භාවිතයට ගෙන ඇත. අධ්‍යයන ප්‍රදේශය කේත්දුකර ගනිමින් ජල කළමනාකරණ කුමවේද දෙකක් හඳුනාගත හැකි ය. එනම් යෝධ ඇල නිර්මාණයට පෙර හා පසු ජල කළමනාකරණ කුමවේදයන් වේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී පැරණි වාරි ගිල්පින් වාරි කරමාන්ත කටයුතුවල දී තු විෂමතාව පිළිබඳව පුළුල් අවබෝධයෙන් සිටි බැවි පැහැදිලි වනුයේ එප්පාවල පොස්පේට් නිධිය අසල දී යෝධ ඇල ගමන් මාර්ගය වෙනස් වූ ප්‍රදේශයක් කරා ගමන් කිරීමට සැලැස් වීමෙනි. එමෙන්ම විෂම සමෝච්ච රේඛා සහිත ස්ථානයන් වලදී වුළුහාන්මක ස්වරුපය සැලකිල්ලට බාධාවකින් තොරව ජලය ගළා යාමට සැලැස් වීමට ක්‍රියාකර ඇත. යෝධ ඇල නිර්මාණයේ දී පැරණි පද්ධති වැව්වලට කිසිදු බලපෑමක් වන සේ නිර්මාණ තාක්ෂණය හසුරුවා තොමැති අතර තව ජය ගෙ ඉදිකිරීමන් සමඟ පැරණි වැවි පද්ධතිය පමණක් තොව යෝධ ඇල අකර්මනය කරන්නට විය. මෙම පර්යේෂණය තුළින් පැරණි යෝධ ඇල ආග්‍රිත ජල කළමනාකරණය හා වාරි තාක්ෂණී ගිල්පිය කුම පිළිබඳව අවධානයට ලක් කරයි.

<sup>1</sup> අධ්‍යයනාංශ ප්‍රධාන, ජේන්ස් ක්‍රේකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

<sup>2</sup> ජේන්ස් ක්‍රේකාචාර්ය, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

<sup>3</sup> මධ්‍යම සංස්කෘතික අරමුදල

## අරමුණ

මෙම පර්යේෂණයේ ප්‍රධානතම අරමුණ බවට පත් වනුයේ අනුරාධපුර පැරණි යෝධ ඇල ආග්‍රිත ජල කළමනාකරණයේ තාක්ෂණික ශිල්පීය ක්‍රමය හා එහි සංවර්ධන පියවරයන් අධ්‍යයනය කිරීමයි. මෙහිදී අනුරාධපුර පැරණි යෝධ ඇලනිරමාණයට පෙර අදාළ භූබන්ධියෙහි ජල කළමනාකරණ ක්‍රමවේද අධ්‍යයනය කිරීමත්, යෝධ ඇල නිරමාණය කිරීමත් සමගවර්ධනය වූ වාරි තාක්ෂණ ක්‍රමවේද මෙහිදී විමුක්ෂණ බැඳුන් කෙර.

## පර්යේෂණ ගැටුව

කළා වැවේ සිට තිසා වැව දක්වා ජලය ගෙන යාම සඳහා පහසු වූ භූවිෂමතාවයක් සහිත භුමි පුද්ගලයක් තිබියදීන් විම වූ භූ බණ්ඩයක් ඕස්සේ යෝධ ඇල මගින් තිසා වැව දක්වා ජලය ගෙන යාමට ත්‍රියා කළේ මත් ද? යන්න ප්‍රධාන පර්යේෂණ ගැටුව බවට පත් වේ.

## පර්යේෂණයේ වැදගත්කම

මෙම පර්යේෂනයේ වැදගත්කම ආකාර කිහිපයකට විස්තර කළ හැකි ය. මෙම අධ්‍යයනය තුළින් පැරණි යෝධ ඇල මගන් මග තිරවුල්ව තහවුරු කර ගනිමින්,

- වාරි තාක්ෂණික ක්‍රමවේදවල තාක්ෂණික උපයෝගීන්වය අනාවරණයකර ගැනීමට මග සැලසීම
- ජල කළමනාකරණය සඳහා හාවින ශිල්ප ක්‍රම
- ඡනාවාස ව්‍යාප්තිය සඳහා යෝධ ඇල ජල කළමනාකරණ ක්‍රමවේදයන් බලපෑ අයුරු තහවුරු කර ගැනීම මෙම පර්යේෂණයේ වැදගත් කරුණු ලෙස පෙන්වා දිය හැකි වේ.

## ක්‍රමවේදය

දත්ත රස් කිරීමේදී මූලිකව කොටස් දෙකක් යටතේ සිදුකෙරිණ. එනම් ප්‍රාථමික මූලාශ්‍ර (Primary Data) ද්විතීක මූලාශ්‍රය (Secondary Data) වශයෙනි. ප්‍රාථමික මූලාශ්‍රය ලෙස ක්‍රෙශ්න ගවේෂණය (Field Survey) භාගෝලීය තොරතුරු පද්ධතිය (GIS), සම්මුඛ සාකච්ඡා (Interview) මිනින්දෝරු සැලස්සේම (survey plan) හාවිනා කළ අතර ද්විතීක මූලාශ්‍රය ලෙස සිතියම්, සාහිත්‍ය මූලාශ්‍රය යොදා ගැනුනි. ඉහත ක්‍රමවේදයන් මගින් දත්ත විශ්ලේෂණයට ලක් කිරීමෙන් අධ්‍යයන ගැනුනි.

ප්‍රදේශයේ ජල කළමනාකරණය හා යෝධ ඇල වාරි තාක්ෂණ හිල්පීය කුම අනාවරණය කර ගැනීම සිදුවිය.

### අන්තර්ගතය

කලාවැව මාතලේ කදු බැවුම්වල සිට වයඹ දිගට ගලා එන ජල බාරාවෙන් පෝෂණය වේ. අනුරාධපුර පුරුෂයේ රජ කළ බාතුසේෂන රජු (ක්‍රි.ව. 455-437) විසින් කලා වැවේ සිට තිසා වැවට ජලය ගෙන යාම සඳහා යෝධ ඇල නිරමාණය කරන්නට විය. (මහාවංශය 1996) කලාවැවේ සිට තිසා වැව දක්වා යෝධ ඇලේ සංපුරු විස්තාපන දුර සැ. 30 ක් පමණ වන අතර එහි අක්වක් රේඛීය දුර (සැබැඳී දිග) සැ. 54 1/2ක් විය. (Mendis 1999: 41) කලා වැවෙන් නික්මෙන තැන් සිට යෝධ ඇල සැ. 17 ක් ගෙවෙන දුර තුළ සැකපුම් දෙකක් ගමන් බැවුම අඩි 1 කි. එනම් ඇලේ තානතිය 1:10.000 කි. සරල ගැලීම ඉතා පූමච වන අතර සමකය වුයේ සැ.17 ක් දිග බැවුමක් මගින් රඳවාගන් දිගුවැවක්මය (Brohier 1937:70).

පැරණි යෝධ ඇල පදනම් කර ගනීමින් ජල කළමනාකරණය පිළිබඳව අධ්‍යයන කිරීමේදී මූලික වශයෙන්

- i. යෝධ ඇල පැරණි ගමන් මග නිරවුල්ව තහවුරු කර ගැනීම.
- ii. යෝධ ඇල නිරමාණ තාක්ෂණය හඳුනාගැනීම.
- iii. වාරි තාක්ෂණික හිල්පීය කුම.
- iv. යෝධ ඇල පදනම්කර ගනීමින් පෝෂණය වන වැවේ පද්ධති (Cascade Systems) තහවුරු කර ගැනීම.

යෝධ ඇල නිරමාණ තාක්ෂණය සම්බන්ධයෙන් දැනට සිදුව ඇති ගෙවීමෙන් කරුණු විශ්‍රාජිත කිරීමේදී එය වංගු සහිත ගලායන බාධාකාරී ජල ගැලීම් ස්වරුපයක් පිළිබඳ කරයි. මෙය ජලයේ ප්‍රවේශය පාලනය කිරීමට යොදු ක්‍රමයක් වන්නට ඇත. ඇල මාර්ගවල හොතික ස්වරුප අනුව විශ්‍රාජිත දී ජල ගැලීම් කුමවේද 05 ක් පෙන්වා දී ඇත. එය අදාළ තු විෂමතාව අනුව උපයෝගී කර ගත් බව පැහැදිලි ය. එකී කුමවේදයන් ලෙස පිඩාකාරී ජල ගැලීම්, අකුමවත් ජල ගැලීම්, සුසාගන ගැලීම්, සංකුම්ණික හෙවත් පැදැදෙන ජල ගැලීම් සංපුරු ජල ගැලීමයි (හොරෝක්ස් 1976). යෝධ ඇල සම්බන්ධයෙන් යෝධක්ත කුමවේද අතරින් පිඩාකාරී ජල ගැලීම් කුමවේදය අනාවරණය කර ගත හැකි ය. විෂම තු විෂමතාවයක් හරහා ඇල මාර්ග ගලා යාමේදී ජලය ඉදිරියට ගලායාම වේගවත් කිරීම සඳහා යම් පිඩාකාරී තෙරපුමක් තුළින් ලබා දිය යුතු ය. එම අභියෝග ජයග්‍රහණය කිරීමේ අරමුණින් වංගු සහිත පිඩාකාරී සරල ගැලීම් කුමයක් භාවිතා

කර ඇත. සෑම දිය වංගුවක් ම සූමට වක්‍රාකාර ස්වරුපයක් (Smooth Curve) දරයි. කලා වැවේ සිට තිසා වැව දක්වා මෙවැනි දිය වංගු රාජීයක් හඳුනාගත හැකි අතර අධ්‍යායනට ලක් වන කලා වැවේ සිට බවුවත්ත දක්වා මෙවැනි දිය වැඳ් 15 කට ආසන්න ප්‍රමාණයක් වේ. විෂම වූ හු සමකයන් සහිත ස්ථානයන්හි දිය වංගු කුඩා ප්‍රදේශයක් තුළ සිමා කර ඇති අතර සම හුමිය තුළ විශාල ප්‍රදේශයක් ආවරණය වන සේ දිය වංගු නිර්මාණය කර ඇති අයුරු පැහැදිලි ය. කිරලෝගම සිට අලුත් වැව දක්වා හු බණ්ඩයෙහි දිය වංගු කෙටි දුර ප්‍රමාණයකින් දක ගත හැකි ය. කලා වැවේ සිට අලුත් වැව දක්වා දිය වංගු විශාල ප්‍රදේශයක් ආවරණය කරයි. මෙම ඉදිකිරීම ක්‍රමවේදය අනුව ජලය ක්‍රමානුකූල ජල අවශ්‍යතා ද සම්පූර්ණ කරමින් අගනගරය වෙත ගලා යාමට සලස්වා ඇති බව පැහැදිලි වේ.

යෝධ ඇල තුළ හඳුනාගත හැකි දියවංගු තාක්ෂණය (Water Junction Technology) එහි නිර්මාණන්මතක ව්‍යුහය ක්‍රිඩින් ස්ථානයක් තුළම දියවංගුවක් නිර්මාණය කර ජලය ඉදිරියට ගලායාම වෙශවත් කර ඇත. එම දියවංගුවේ තරුග ආයාමය වැඩිවන පරිදි ඇල මාරුග වම් හෝ දකුණු ඉවුරේ උත්තල ඉවුර වැඩි ආනතියකින් යුතුව නිර්මාණය කිරීම තිසා දියවංගුව නිරන්තරයෙන්ම වක්‍රාකාර (Curve) ස්වරුපයක් උසුලයි. එමතිසා ජලය මගින් බැමීමට ඇතිවන පිඩනයද පාලනය වේ. වර්තමානයේ වුවද මානව ක්‍රියාකාරකම් වලට හාජනය තොවු ඇල මාරුගයේ ක්‍රියාත්මකව පවතින දියවංගු ඇත. මහ ඉලුප්පල්ලම, එප්පාවල, අලුත්වැව, කිරලෝගම ආදි ස්ථානයන්හි එවැනි දියවංගු වල නැඹුවාවශේ තහවුරු කරගත හැකිවේ. මෙයි තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ පිරික්සිමේදී පැහැදිලි වන කරුණක් වන්නේ ඔවුනු හුගේලිය පරිසරය පිළිබඳව පාපුල අවබෝධයක් පැවති බවයි.

“දියකළි” නිර්මාණය යෝධ ඇලේ ජලය කළමනාකරණයේ සූචිගේ නිර්මාණ ලක්ෂණයකි. දියකළිය හා දියවංගුව එකට බද්ධව ගොඩනැගි ඇති නිර්මාණ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. අධ්‍යායන ප්‍රදේශයෙන් මෙවැනි දියකළි පැවති ස්ථාන 15 ක් තහවුරු කරගත හැකිවේ. වර්තමානයේ පවා ඒ ආක්‍රිත ග්‍රාමීය පිරිස් තුළ දියකළිය ස්ථානගතව පැවති ස්ථාන සම්බන්ධයෙන් යම් අවබෝධයක් පවතී. මෙලෙස හඳුනා ගත් දියකළි කිහිපයක් ලෙස, අමුණුකොලේ වැවට ඉහළින් ඇති (රන්හාමි දියකළිය) අලුත්වැවට ඉහළින් ඇති (වැටකොලු දියකළිය) කුඩා වැවට ඉහළින් ඇති (බෙල්ලන් කළිය) මේ අතර වැදගත් වේ. මේ ක්‍රිඩින් ජලය කළමනාකාරීන්වයෙන් බෙදාහීම හා ජලය කළමනාකරණයට මෙහි ක්‍රියාකාරීන්වය කෙසේ දායකවිද යන්න විමසුමට බදුන් කිරීම වටී. දියවංගුවක් සහිත ස්ථානයෙහි ඉස්මත්තට වන්නට දියකළිය නිර්මාණය කර ඇත. මෙය ජලය

ගබඩා කිරීමේ (Water Storage), ජලය නිකුත් කිරීමේ (Water Issues) කාර්යභාරය සිදු කරයි. සැම දියකළියක්ම ජලයෙන් පිරිහිය පසු ජලය ඉදිරියට ගමන් කිරීම සිදුවේ. මෙමගින් ජලය යම් ප්‍රමාණයක ගබඩා කිරීමක් සිදුවන අතර යෝද ඇළෙන් ජලය ලබානොදෙන කාලයෙන් වලදී පවතා දියකළිය පිරි පවතී. දියකළියෙන් ජලය නිකුත් කරන මුවදාර ගක්තිමත් ස්වභාවික පාෂාණ උද්ගතයක් පදනම් කරගනිමින් නිරමාණය කර ඇති බව මහ ඉපුප්පල්ලම ආක්‍රිත දියකළියේ ගේෂව පැවති සාධක අධ්‍යයනයෙන් පැහැදිලිය. දියකළිය යෝද ඇළෙන් නිකුත් වන ජලයට අමතරව උඩාවතේ ස්වභාවික කුම මගින් ලැබෙන ජලයෙන්ද පෝෂණය වේ. මෙය මගින් ජලය ගබඩා කිරීම හා භූගත ජල මට්ටම ඉහළ අගයක (Ground water level) රඳවා ගැනීමටද දායකත්වයක් ලබාදෙයි. සැම දියවංශුවකම දියකළියක් නිරමාණය සිදුකර තොමැති අතර එය විශේෂීත වූ දියවංශු වලට පමණක් සීමා කර ඇති. විශේෂයෙන්ම අධික භූව්‍යමතාවක් හා ජල රුදුවුම අඩු ස්ථානයන් කේත්ද කරගනිමින් නිරමාණය කිරීමට වාරි ගිල්පිහු ක්‍රියා කර ඇති.

යෝද ඇල මගින් දෙපස විශාල වැව් ප්‍රමාණයකට ජලය නිකුත් කළ බවට සාධක හමු වී ඇත. මුල් කාලයේ ඇළෙන් වැව්වලට ගලින් කළ සොරොව් මගින් ජලය ලබාදී ඇති බව තන්තිරියාගම වැවට ජලය ලබාගත් සොරොව්ව සම්බන්ධයෙන් බෙශ්පියර සඳහන් කරන විස්තරයෙන් පැහැදිලිය. ප්‍රමාණයෙන් විශාල වන මෙය වර්තමානය වනවිට ගලවා ඉවත් කර නව සොරොව්ව ඉදිකර ඇති. බෙශ්පියර සඳහන් කරන ආකාරයට අලුත්ම දිය සොරොව්වක් (දොරක්) බැඳිය යුතු ස්ථාන නියම කොට ඇති. එම ස්ථානය හාරාගෙන යන විට පැහැදිලි දොරක නැෂ්ටාවගේ හමුවී ඇති. (බෙශ්පියර 1935) අලුත් වැවට ජලය ගැනීමට ජය ගෙන් සොරොව්වක් තිබී හමුවූ අතර යෝද ඇල වම් ඉවුරු සමතලා කර වැඩි ජල ධාරිතාවක් රඳවා ගැනීමට ක්‍රියා කිරීම නිසා පැරණි සොරොව්ව විනාශ වී ගොසිනි. මෙම සාධක සැලකිල්ලට ගැනීමේදී අනුරාධපුර පැරණි යෝද ඇල භුදෙක් රජරට ජල අවශ්‍යතාව පමණක් සම්පූර්ණ තොකළ බවක් විශාල ප්‍රදේශයක් පුරා ජලය නිසි කළමනාකාරීත්වයෙන් බෙදා හැරීමෙන් වාරි ගිෂ්ටාවාරයේ සුවිශිෂ්ට නිරමාණ ගොනුවේ හිනිපෙන්තටම පිය මැනි බවයි.

අනුරාධපුර පැරණි යෝද ඇල පදනම් කරගත් ජල කළමනාරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පද්ධති වැව්වල ක්‍රියාකාරීත්වය වැදගත්ය. මේ ප්‍රදේශය පදනම් කරගත් පද්ධති වැව් කොටස් දෙකකට බෙදා අධ්‍යයනය කරන ලදී. එනම්,

- \* ඉහළ පද්ධති වැව (Upper Cascade)
- \* පහළ පද්ධති වැව (Lower Cascade)

යෝඛ ඇලනිරමාණයට පෙර මේ ප්‍රදේශයේ ජල අවශ්‍යතාව මූලික ලෙස මේ වැවි කේත්ද කරගනීමින් ක්‍රියාත්මක වී ඇතේ. අධ්‍යයනයට අනුව පහළ පද්ධති වැවි (Lower Cascade) ලෙස, කටියාව, මැඩියාව, ඉපලෝගම, කිරලෝගම වැදගත් වන අතර ඉහළ පද්ධති වැවි (Upper Cascade)හළම්ලැව, සියඹලාගස්වැවි, තිඹිරවැව, කණ්ඩකුලම ආදිය තහවුරු කරගත හැකිවිය. පහළ පද්ධති යෝඛ ඇල මගින් තිකුත් වන ජලයෙන්ද, ස්වාභාවික වර්ෂා ජලයෙන් ද යන ක්‍රමවලින් පෝෂණය වන අතර ඉහළ පද්ධති වැවි ස්වාභාවික වර්ෂා ජලයෙන් පමණක් පෝෂණය වේ. කෙසේ නමුදු යටාවතේ වැවි වලට වක්‍රාකාරයෙන් උඩාවතේ වැවි වලින් යම් දායකත්වයක් ලැබෙනු ඇතේ. යෝඛ ඇල නිරමාණයේදී කිසිදු අයුරකින් මුල් වැවිවල ක්‍රියාකාරීත්වයට බාධාවක් වී නොමැති. ඇල මාර්ගය නිරමාණයේදී වැවකට සංප්‍රව සම්බන්ධ නොවන අතර වැව ඉස්මත්තෙන් වැව වටා (Around the Tank) ගමන් කරන අයුරු තහවුරු කරගත හැකිය. මේ ක්‍රිඩ් වසරේ ඕනෑම කාලයක ප්‍රාදේශීක ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතුවල කාලගුණය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවකාශය සැලකී ඇතේ. නමුත් මහවැලි ව්‍යාපාරය මගින් නව ජය ගෙ ඉදිකිරීම නිසා පැරණි යෝඛ ඇලේ සමහර කොටස් මුළුමනින්ම විනාශ වී ඇතේ. දියකලි මගින් කළමනාකාරීත්වයකින් යුතුව ජලය තිකුත් කළ ස්වාභාවික පාඨාණ උද්‍යත විනාශ කර නව ජය ගෙන් ගමන තහවුරු කිරීම නිසා යෝඛ ඇලේ සුවිශේෂී ඉදිකිරීම වර්තමානයේ හඳුනාගත නොහැකි ය. නව ජය ගෙ සංප්‍රවම වැවිවලට සම්බන්ධ කිරීම නිසා වැවි රෝන්මච්වලින් පිරි යාම වර්තමාන ප්‍රබල ගැටලුවක් වී ඇතේ. එමෙන්ම නව ජය ගෙ පැරණි යෝඛ ඇලට සාපේක්ෂව ගැනුරකින් නිරමාණය කිරීම නිසා මත්‍යිට ණුගත ජලය සිදියාම හා පාරිසරය වියලි ස්වාභාවයකට පත්ව ඇතේ. මෙවැනි සාධක හේතුවෙන් විශිෂ්ට වූ වාරි ශිල්පීය ක්‍රම සහිත යෝඛ ඇල හෙළ වාරි කරමාන්ත ක්ෂේත්‍රයේ අවධානයෙන් ඇත්ව ඇතේ.

අනුරාධපුර පැරණි යෝඛ ඇල ආක්‍රිත ජල කළමනාකරණය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී මූලික ලෙස පැරණි වාරි තාක්ෂණික ශිල්පීය ක්‍රම හා ඒවායේ උපයෝගීත්වය අධ්‍යයනයට බඳුන් කරන ලදී. ඒ අනුව විෂම වූ තු විෂමතාවන් සහිත ප්‍රදේශයන් හරහා ජලය ගෙනයාම සඳහා ඉදි කළ යෝඛ ඇල නිරමාණය ක්‍රිඩ් පාරිසරික බලපැමිවලට මූහුණ දුන් අයුරු විමසුමට බඳුන් කරන ලදී. විශේෂයෙන්ම පාරිසරික සාධක කළමනාකරණය ක්‍රිඩ් එම තාක්ෂණික අංගවල ගුණාත්මකභාවය තහවුරු කිරීමට ක්‍රියා කළ බව මෙකි උත්තුංග නිරමාණය ක්‍රිඩ් ගපර වේ. මෙම වාරි නිරමාණය ක්‍රිඩ් පුදෙක් ජල ප්‍රවාහය (Water Transport)පමණක් නොව ජල ගබඩා කිරීම (Water Storage), ජලය තිකුත් කිරීම

(Water Issues) යන කාරණා කැටිකොට සමස්ථය විශ්‍රාත කිරීම මගින් යෝද ඇල පදනම් කරගනීමින් නිසි කාර්යක්ෂම ජල කළමනාකාරීන්වයක් (Water Management) පැවති අයුරු තහවුරු වේ.

**ප්‍රමුඛ පද :** ජල කළමනාකරණය, යෝද ඇල මාරුග, හු විෂමතාව, සමෝෂ්විත රේඛා, ඇල මාරුග

### ආග්‍රීත ග්‍රන්ථ

තෙන්නකෝන්, එම්.පු. එ. (2005). වියලි කළාපය පරිසරභාගය සංවර්ධනයන් සඳහා එල්ලෙනාව, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයේ.

බණ්ඩාර, ඩී. (2012). පැරණි යෝද ඇල වම් ඉවුරු කොටස පිළිබඳව

පුරාවිද්‍යාත්මක ගැවීෂණයක් (ජාතික පුරාවිද්‍යා සමුළුව), කොළඹ : පුරාවිද්‍යා දෙපාර්තමේන්තු.පි. 343.

බණ්ඩාර, එන්.රී.එම. (2008). ජයගත (යෝද ඇල) ආග්‍රීතව පිටාර දොරටු, (ජාතික පුරාවිද්‍යා සමුළුව), කොළඹ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. පි. 95.

Brohier.R.L.(1934).(1979). *Ancient Irrigation Works in Ceylon*. Part I-II. Colombo: The ministry of Mahaweli Development.

Binford, S. L& Binford, L. (1968). *Perspectives in Archaeology*. Chicago: Aldine Publishers.

Madduma Bandara, C, M. (1985). "Catchments Ecosystems and Village tank cascade in the dry Zone of Sri Lanka: A time –tested System of Land and Water Resource management" In :Lundqvist.I V Lohm & M.Falkenmark (eds.) *Strategies For River Basin management* Dordrecht pp.99-113